

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය

කළමනාකරණ උපාධි පාඨමාලාව- 5 වන මට්ටම

පැවරුම් පරීක්ෂණය - 2006



මූල්‍ය කළමනාකරණය හා කළමනාකාරිත්ව ගණකාධිකරණය - MCU 3208

කාලය පැය දෙක (2) යි.

දිනය 2006.05.28

වේලාව - ප.ව. 02.00 - ප.ව. 4.00 දක්වා

'A' කොටසින් ප්‍රශ්න 2 ක් හා 'B' කොටසින් ප්‍රශ්න 2 ක් තෝරාගෙන ප්‍රශ්න 4කට පිළිතුරු සපයන්න.

වැඩ සටහන් සම්පාදනය කළ නොහැකි ගණක යන්ත්‍ර භාවිතා කළ හැකිය.

'A' කොටස

01. "කළමනාකරණ ගණකාධිකරණය" යන සංකල්පය පැහැදිලි කරන්න. එය මූල්‍ය ගණකාධිකරණයෙන් වෙනස් වන්නේ කෙසේ ද? පැහැදිලි කරන්න.
02. පිරිවැය - පරිමා - ලාභ (CVP) විශ්ලේෂණය යන සංකල්පය පැහැදිලි කරන්න. එය කළමනාකරණ කටයුතු සඳහා යොදා ගන්නා ආකාරය සාකච්ඡා කරන්න.
03. (i) "නිෂ්පාදනය කරනවාද නැතිනම් පිටතින් මිලදී ගන්නවාද" පිළිබඳ තීරණ යනුවෙන් ඔබ අදහස් කරන්නේ කුමක් ද? කුමන ගුණාත්මක සාධක නිපදවීම හෝ පිටතින් මිලදී ගැනීම පිළිබඳ තීරණය කෙරෙහි බලපායි ද?
(ii) වර්තමානයේ ABC සමාගම සිය ධාරිතාවයෙන් 50% ක මට්ටමක ක්‍රියාත්මකව පවතී. ABC සමාගම විසින් නිපදවනු ලබන නිෂ්පාදනයකට අදාළ තොරතුරු පහත පරිදි වේ.

	රු-
සෘජු ද්‍රව්‍යය (ඒකකයකට)	2
සෘජු ශ්‍රමය (ඒකකයකට)	1
විචල්‍ය පොදු කාර්යය (ඒකකයකට)	3
ස්ථාවර පොදු කාර්යය (ඒකකයකට)	2
	8
විකුණුම් මිල (ඒකකයක්)	7

ඉහත නිෂ්පාදනයෙන් ඒකක 2000 ක් අපනයනකරුවකු ඒකකයක් රු - 6.50 බැගින් මිලදී ගැනීමට කැමැත්ත පළකර ඇත. සමාගමට මෙම ඇණවුම භාරගත යුතුද නැද්ද යන්න උපදෙස් දෙන්න.

'B' කොටස

04. "මූල්‍ය කළමනාකරුවෙකුගේ මූලික පරමාර්ථය විය යුත්තේ කොටස් හිමියන්ගේ ධනය උපරිම කිරීම මිස සමාගමේ ලාභය උපරිම කිරීම නොවේ." මෙම ප්‍රකාශය පැහැදිලි කරන්න.
05. මූලික මූල්‍යය කළමනාකරණය (ශ්‍රීත) තීරණ පැහැදිලි කරන්න.
06. (i) සාමාන්‍යය කොටස් අගය කිරීම බැහැර අගය කිරීමට සාපේක්ෂව වඩා අපහසු වන්නේ ඇයිදැයි පැහැදිලි කරන්න.
- (ii) සමාගමක කොටසක ඉපයුම (EPS) රු- 9/- කි. එහි හිමිකාරත්වයට ප්‍රතිලාභ අනුපාතය (ROE) 15% කි. සමාගම සිය ඉපයීම් වලින් 40% ක් ලාභාංශ ලෙස ගෙවයි. අවශ්‍ය කරන ඵලදා අනුපාතය 20% ක් නම් සමාගමේ කොටසක වර්තමාන වටිනාකම කුමක් ද?

- හිමිකම් ඇවිරිණි. -